



කොමිෂන්ප්ලේට් ජනරාල් කාර්යාලය
கொம்புரோலர் ஜெனரல் அலுவலகம்
Comptroller General's Office

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
 நிதி, பொருளாதார நிலைப்படுத்தல் மற்றும் தேசிய கொள்கைகள் அமைச்சு
Ministry of Finance, Economic Stabilization and National Policies

මහලේකම් කාර්යාලය, කොළඹ 01
 செயலகம், கொழும்பு 01
 The Secretariat, Colombo 01

කොමිෂන්ප්ලේට් ජනරාල්
 கொம்புரோலர் ஜெனரல் 0112151452
 Comptroller General

පොදු
 பொது 0112151425
 General

ෆැක්ස්/தொலைநகல் / Fax : 0112151417
 Web Site : www.treasury.gov.lk
 E-Mail : cg@treasury.gov.lk

මගේ අංකය
 எனது இல.

CGO/ASM/REV/02

ඔබේ අංකය
 உமது இல.
 Your No

දිනය
 திகதி
 Date

2025.12. 10

වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක: 03/2025

සියලුම : අමාත්‍යාංශ ලේකම්වරුන්

දෙපාර්තමේන්තු ප්‍රධානීන්

දිස්ත්‍රික් ලේකම්වරුන්

2025 දෙසැම්බර් 31 දිනට හිඟ ආදායම් පිළිබඳ වාර්තාව

රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු කිරීම, එකතු කිරීම, අධීක්ෂණය හා වාර්තා කිරීම පිළිබඳ මාර්ගෝපදේශයන් ඇතුළත් 2016 දෙසැම්බර් 30 දිනැති චක්‍රලේඛ අංක 01/2015(v) මගින් සංශෝධිත 2015 ජූලි 20 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2015 කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමි.

02. 2018 මාර්තු 22 දිනැති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2015(xii) අනුව 2018 ජනවාරි 01 දින සිට, පහත අදායම් සංකේතකාංකයන් යටතේ, මූල්‍ය නොවන වත්කම් විකිණීමේ ආදායම් ගිණුම් තැබීම් නිලධාරියා ලෙස කොමිෂන්ප්ලේට් ජනරාල් පත් කර ඇත.

ආදායම් සංකේතාංක

20.06.02.01

20.06.02.02

විස්තරය

වාහන


අනිකුත්

මු.රෙ. 128(2) (ඇ) විධිවිධාන අනුව, ඉහත සඳහන් ආදායම් සංකේතාංකයන් යටතේ එකතු කරන ආදායම් පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්/ගණන්දීමේ නිලධාරීන් විසින් අර්ධ වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන තොරතුරු අනුව, කොමිෂන්ප්ලේට් ජනරාල් විසින් හිඟ ආදායම් වාර්තා සකස් කර විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

03. ඒ අනුව, ඉහත සඳහන් එක් එක් ආදායම් සංකේතාංක යටතේ නියමිත නීති සහ රෙගුලාසි අනුව පවත්වාගෙන යනු ලබන ආදායම් හා හිඟ ආදායම් සම්බන්ධව ගිණුම් වාර්තා පොත් යනාදිය නිසි පරිදි සංසන්දනය කර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2015 හි සඳහන් පරිදි මේ සමඟ අමුණා ඇති ආකෘති පත්‍රයන්ට අදාළව සකස් කරන ලද තොරතුරු 2026 ජනවාරි 15 දිනට පෙර කොමිස්ට්‍රෝලර් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් / ගණන්දීමේ නිලධාරීන් කටයුතු කළ යුතු වේ.

- I. මේ සමඟ අමුණා ඇති CGO/REV/ARE/01 ආකෘති පත්‍රය අනුව, 2025 දෙසැම්බර් 31 දිනට සකස් කරන ලද හිඟ ආදායම් පිළිබඳ වාර්තාව.
- II. මේ සමඟ අමුණා ඇති CGO/REV/ARE/02 ආකෘති පත්‍රය අනුව, 2025 වර්ෂය තුළ දී රැස් කරන ලද හිඟ ආදායම් පිළිබඳ වාර්තාව සහ අදාළ කාලපරිච්ඡේදය තුළ දී මු.රෙ. 113 පරිදි මහා භාණ්ඩාගාරයෙන් ලබා ගත් අනුමැතිය අනුව අතහරිනු ලැබූ ආදායම් පිළිබඳ වාර්තාව.
- III. ඉහත I හා II හි සඳහන් පරිදි අදාළ දිනට හිඟ ආදායම් කිසිවක් නොමැති නම් නිස් වාර්තා.

04. තවද, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2015(v) අනුව ආදායම් සහ හිඟ ආදායම් පිළිබඳ විස්තරාත්මක වාර්තා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් / ගණන්දීමේ නිලධාරීන් විසින් නිසි පරිදි පවත්වා ගත යුතු වේ.



කේ.ඒ. රමයා කාන්ති

කොමිස්ට්‍රෝලර් ජනරාල්

පිටපත්:

01. අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
02. විගණකාධිපති

2025.12.31 දිනට හිඟ ආදායම් පිළිබඳ වාර්තාව

ආකෘති පත්‍ර අංක (CGO/REV/ARE/01)

- (i) ව්‍යවස්ථාපිත අධිකාරිය : (අදාල අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව/දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)
- (ii) ආදායම් අයිතමය :
- (iii) ආදායම් සංකේතාංකය :

විස්තර	හිඟ ආදායම්						හිඟ සඳහා හේතු	හිඟ අයකර ගැනීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග	හිඟ අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳ සහතිකය
	2022.12.31 දක්වා සමුච්චිත හිඟ මුදල (රු.)	2023 වසරට අදාල හිඟ මුදල (රු.)	2024 වසරට අදාල හිඟ මුදල (රු.)	2025 වසරට අදාල හිඟ මුදල (රු.)	2025.12.31 දක්වා මුළු හිඟ මුදල (රු.) (2+3+4+5)	(06)			
(01)	(02)	(03)	(04)	(05)	(06)	(07)	(08)	(09)	

2025.06.30 දිනට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තාව මගින් ඉහත වගුවේ කිරු අංක 2 සිට 4 දක්වා වාර්තා කරන ලද එක් එක් හිඟ මුදල් වලින් 2025 වර්ෂයේ වන අයවීම ඇතුළත් එවැනි අමුතල පසු ලැබෙන මුදලට මෙම කිරු යටතේ වන එකතුවක් සමාන විය යුතු වේ. එසේ නැතහොත් අදාළ වෙනස්කම් සඳහා විස්තරාත්මක හේතු ඇමුණුම් ලෙස ඉදිරිපත් කළ යුතුය.

* 07,08 හා 09 කිරු සඳහා වලංගු හේතුවන් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය.

සකස් කළේ :

පරීක්ෂා කළේ :

ප්‍ර.මු.නි./අධ්‍යක්ෂ(මුදල්)/ප්‍රධාන ගණකාධිකාරී/ගණකාධිකාරී

ඉහත සඳහන් තොරතුරු නිවැරදි බව සහතික කරමි.

.....

ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ දිස්ත්‍රික් ලේකම්

(නිල මුද්‍රාව)

දිනය :

2025.12.31 දිනට හිඟ ආදායම් එකතු කිරීම පිළිබඳ සහ අනුමත ආදායම් අත්හැරීම පිළිබඳ ප්‍රකාශය

අදාල අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව/දිස්ත්‍රික් ලේකම් කාර්යාලය:

ආදායම් සංකේතාංකය:

විස්තරය	2025 වර්ෂය තුළ හිඟ ආදායම් එකතු කිරීම				2025 වර්ෂය තුළ හිඟ ආදායම් අත්හැර දැමීම						
	2022.12.31 දින දක්වා හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	2023 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	2024 වසරට අදාළ හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම	හිඟ මුදලට අනුරූපීව එකතු කිරීම (2+3+4)	2022.12.31 දක්වා		2023		2024		හිඟ මුදලට අදාළ අත්හැර දැමීම් වල මුළු එකතුව (06+08+10)
					මු.රෙ. 113	මු.රෙ. 113	මු.රෙ. 113	මු.රෙ. 113	මු.රෙ. 113	මු.රෙ. 113	
(01)	(රු) (02)	(රු) (03)	(රු) (04)	(රු) (05)	(රු) (06)	(07)	(රු) (08)	(09)	(රු) (10)	(11)	(රු) (12)

එක් එක් ආදායම් සංකේතාංක යටතේ වන යම්කිසි ආදායම් අත්හැර දැමීමක් සඳහා මු.රෙ. 113 ප්‍රකාරව මහා භාණ්ඩාගාරයෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ. එබැවින් මේ යටතේ සඳහන් කළ යුත්තේ එසේ මහා භාණ්ඩාගාරයේ (රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ) අධිකාරී බලය ලබාගත් අත්හැර දැමීම් වන අතර ඒ සඳහා අදාළ එක් එක් බලය දීමේ ලිපියේ පිටපතක් දමම සමඟ ඇමිණිය යුතු වේ.

සකස් කළේ :
පරීක්ෂා කළේ :
ප්‍ර.මු.නි./අධ්‍යක්ෂ(මුදල්)/ප්‍රධාන ගණකාධිකාරී/ගණකාධිකාරී

ඉහත සඳහන් තොරතුරු නිවැරදි බව සහතික කරමි.
.....
ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියා/ දිස්ත්‍රික් ලේකම්
(නිල මුද්‍රාව)
දිනය :